

8

අත්තහාරන් 2


වූලු :

ඉස්ලාමිය මූලික වගකීම් අතුරින් සලාතය ඉතා වැදගත් ස්ථානයක් ගනී. මෙය ඉටුකිරීම සඳහා වූලු වැදගත් ය. වූලු නොමැතිව ඉටුකරන කිසිම සලාතයක් අල්ලාහ් විසින් පිළිගනු නොලබන්නේ ය. මුස්ලිම්වරයෙක් හැකි සැම අවස්ථාවක දීම වූලු සමඟ සිටීම හොඳ දෙයකි. වූලුවල ප්‍රතිඵලය ලෙස මුෂ්මින්වරු කියාමාවේ දී (කුරුන් මූහජ්ජලින්) මුහුණ අත් සහ පා සුදු පැහැයෙන් යුත්ත ව පැමිණෙනි.

වූලු විධිමත් පරිදි ඉටු කිරීම සඳහා ගරුල්, සුන්නත් සහ මුබිතිලාත් පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි.

වූලුහි ගරුල්

1. වූලු කිරීමට ආරම්භ කරන අවස්ථාවේ දී වූලු ඉටු කරන්නෙම් යන අදහසක් ඇති කරගත යුතු ය. මෙයට අරාබියෙන් නියෝගත් යැයි කියයි.
2. මුහුණ සම්පූර්ණයෙන් සේදීම එනම් නළලේ සිට නිකට දක්වා සහ කන් දෙක අතර සම්පූර්ණයෙන් ම සේදීය යුතු ය.
3. වැළමිට ඇතුළුව අත් දෙක සේදීය යුතු ය.
4. තිස මස්හු කළ යුතු ය.
5. දෙපා විළිඹුව තෙක් සේදීය යුතු ය.
6. ඉහත කරුණු දේවල් පිළිවෙළ කළ යුතු ය.



ව්‍යුහී සූන්නතයන්

1. ව්‍යුහා කරන අවස්ථාවේ දී කිඩිලාව වෙත මූහුණ ලා සිටීම
2. ව්‍යුහා කරන අවස්ථාවේ දී බිස්මි කිම
3. දෙඅත් මැණික් කටුව තෙක් සේදීම
4. දෑත් මැදීම (මිස්වාක් කිරීම)
5. කටට හා නාසයට වතුර යවා සේදීම
6. ද්‍රුණු පැන්තේ අවයව පෙරටු කිරීම
7. හිස සම්පූර්ණයෙන් ම මස්හු කිරීම
8. කන් දෙක මස්හු කිරීම
9. සැම අවයවයක් ම තෙවරක් සේදීම
10. ව්‍යුහා දුਆ පාරායනය කිරීම

أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا
 عَبْدُهُ وَرَسُولُهُ اللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَابِينَ وَاجْعَلْنِي مِنَ
 الْمُتَطَهِّرِينَ وَاجْعَلْنِي مِنْ عِبَادِكَ الصَّالِحِينَ

‘යා අල්ලාහ් මගේ පති සමාව පතන්තන්ගෙන් අයකු ද පාරිගුද්ධ අයගෙන් කෙනකු ද කරනු මැතිවි. යහගැන්තන්ගෙන් කෙනෙකු ද කරනු මැතිවි’

වුළු: බිඳවන කරුණු (මූලිතිලාත්)

1. ඉදිරිපස හෝ පසුපස විවරයකින් යමක් පිටවීම
2. සිහි විකල් වීම (සිහිය නැති වීම, නින්ද, මත්බව වැනි එකකින්)
3. මහ්රම් නොවන පිරිමියකු ගැහැනියක විසින් ද ගැහැනියකු පිරිමියකු විසින් ද තිරයක් නොමැති ව අනුරාගයෙන් ස්පර්ශ කිරීම
4. තිරයක් නොමැති ව තම රහස් කොටස ස්පර්ශ කිරීම

ඉහත සඳහන් වුළු: හි ගර්ල්, සුන්නත යනාදිය ගැන සැලකිලිමත් වෙමින් මූලිතිලාත්වලින් වැළකී සිටිමු.

අභ්‍යාස

නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න

1. වුළු:හි ගර්ලයන් (හයක්, තුනක්, හතරක්) වේ.
2. දෙකන් මස්හු කිරීම වුළු: හි (ගර්ල, සුන්නත්, මූලිතිලාත්) වේ.
3. විළිමුව ඇතුළුව දෙපා සේදීම වුළු: හි (ගර්ල, සුන්නත්, මූලිතිලාත්) වේ.
4. වුළු: බිඳවන කරුණකි (දත් මැදීම, සිහිසුන් වීම, මුහුණ සේදීම)
5. වුළු: කරන අවස්ථාවේ දී සැම අවයවයක් ම (වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්) සේදිය යුතු ය.